

ශ්‍රී ලංකා ගණකාධිකරණ ශිල්පීය ආයතනය
අදියර 03 විභාගය - 2026 ජූලි

(3802) කළමනාකරණ ගිණුම්කරණය සහ මූල්‍ය
(Management Accounting & Finance)

2026-07-26
පෙරවරු
[08.45 – 12.00]
පිටු ගණන : 09
ප්‍රශ්න ගණන: 10

• අයදුම්කරුවන්ට උපදෙස් (අවධානයෙන් කියවිය යුතුය):

- (1) දී ඇති කාලය : කියවීම සඳහා - විනාඩි 15 යි.
උත්තර ලිවීම සඳහා - පැය 03 යි.
- (2) සියලුම ප්‍රශ්නවලට උත්තර සැපයිය යුතු වේ.
- (3) ඉල්ලුම් කරන ලද මාධ්‍යයෙන්, එක් භාෂාවකින් පමණක්, ඔබ වෙත සපයන ලද පොත්වල උත්තර ලියන්න.
- (4) ගණනය කිරීම් සහ පෙරවැඩ අමුණන්න. උපකල්පන කිසිවක් ඇතොත්, ඒවා පැහැදිලිව දක්වන්න.
- (5) වැඩසටහන් ගතකිරීම කළ නොහැකි ගණක යන්ත්‍ර පමණක් භාවිත කිරීමට ඉඩ දෙනු ලැබේ.
- (6) අර්ථකථන සහිත කළ යුතු ක්‍රියා පටිපාටි ලැයිස්තුව අමුණා ඇත. සෑම ප්‍රශ්නයකම කළ යුතු ක්‍රියාවකින් යුක්ත වේ. කළ යුතු ක්‍රියා පටිපාටි ලැයිස්තුවේ එම ක්‍රියාව සඳහා දී ඇති අර්ථකථනය පදනම් කරගෙන අයදුම්කරුවන් විසින් ප්‍රශ්නය සඳහා අවශ්‍ය උත්තර සැපයිය යුතුය.
- (7) ගණිතමය වගු සපයනු ලැබේ.
- (8) ලකුණු 100.

A කොටස

(මුළු ලකුණු 20)

01 වන ප්‍රශ්නය

සීමාසහිත Rit සමාගම, විවිධ නිෂ්පාදිත කිහිපයක් නිපදවා අලෙවි කරනු ලබන අතර, පහත සඳහන් තොරතුරු T2 නිෂ්පාදිතයේ ප්‍රමිත පිරිවැය පත්‍රිකාවෙන් උපුටාගන්නා ලදී:

	ඒකකයකට (රු.)
විකුණුම් මිල	375
සෘජු ද්‍රව්‍ය	220
සෘජු ශ්‍රමය	75
විචල්‍ය පොදුකාර්ය	20

මාසික අයවැයගත ස්ථාවර පොදුකාර්ය රු.8,400,000/- ක් වන අතර, මාසික අයවැයගත නිෂ්පාදනය / විකුණුම්, ඒකක 640,000 ක් වේ.

ඔබ විසින් කළ යුතු දෑ:

පහත සඳහන් දෑ ගණනය කරන්න:

- (a) සමවපේදන ලක්ෂ්‍යය [Break Even Point (BEP)] ඒකකවලින්. (ලකුණු 03)
 - (b) සුරක්ෂිත ආන්තිකය (Margin of Safety) ඒකකවලින්. (ලකුණු 02)
- (මුළු ලකුණු 05)

02 වන ප්‍රශ්නය

සීමාසහිත Trade සමාගම, නිෂ්පාදිත මිලදීගෙන අලෙවිකරණ වෙළෙඳ සමාගමකි. සීමාසහිත Trade සමාගමේ මූල්‍ය ප්‍රකාශනවලින් පහත සඳහන් තොරතුරු උපුටාගෙන ඇත:

(රු.)

මාර්තු 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා	2026		2025	
චිකුණුම්		6,500,000		3,450,000
චිකුණුම් පිරිවැය:				
ආරම්භක තොගය	192,480		154,000	
මිලට ගැනුම්	2,479,920		1,870,000	
අවසාන තොගය	(285,000)	(2,387,400)	(192,480)	(1,831,520)
දළ ලාභය		4,112,600		1,618,480

මාර්තු 31 දිනට	2026	2025
වෙළෙඳ ලැබිය යුතු මුදල්	380,000	296,000
වෙළෙඳ ගෙවිය යුතු මුදල්	346,500	273,480

2025/26 දී, මුළු චිකුණුම්වලින් 65% ක් සහ සියළුම මිලදී ගැනුම්, ණය පදනමට සිදුකරන ලදී.

ඔබ විසින් කළ යුතු දෑ:

සීමාසහිත Trade සමාගමේ, 2026 මාර්තු 31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා කාරක ප්‍රාග්ධන චක්‍රය (Working Capital Cycle) (දිනවලින්) ගණනය කරන්න. (ලකුණු 05)

03 වන ප්‍රශ්නය

ස්වයංක්‍රීයකරණය (automation) යනු අයවැයකරණ ක්‍රියාවලියට සහාය වීම සහ වැඩිදියුණු කිරීම සඳහා භාවිත කරන තාක්ෂණයකි.

ඔබ විසින් කළ යුතු දෑ:

- සංවිධානයක අයවැයකරණ ක්‍රියාවලියට ස්වයංක්‍රීයකරණය භාවිත කිරීමෙන් ලැබෙන වාසි දෙකක්(02) සඳහන් කරන්න. (ලකුණු 02)
 - අයවැයකරණ ක්‍රියාවලිය වැඩිදියුණු කිරීම සඳහා විශ්ලේෂණාත්මක මෙවලම් (analytical tools) භාවිත කළ හැකි ආකාර තුනක්(03) සඳහන් කරන්න. (ලකුණු 03)
- (මුළු ලකුණු 05)

04 වන ප්‍රශ්නය

සීමාසහිත X සමාගම, ව්‍යාපෘතියක් සඳහා ලංසු තබන අතර, මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් පහත සඳහන් තොරතුරු සපයා ඇත:

- **උව්‍ය:** මෙම ව්‍යාපෘතිය සඳහා උව්‍ය කිලෝග්‍රෑම් 1,000 ක් අවශ්‍ය වන අතර, එයින් කිලෝග්‍රෑම් 450 ක් තොගයේ පවතී. මෙම උව්‍ය, **සීමාසහිත X සමාගමේ** දෛනික ක්‍රියාකාරකම් සඳහා භාවිත නොකරන අතර, එමනිසා, කිලෝග්‍රෑමයක් රු.120/- කට සුන්බුන් ලෙස විකිණිය හැකි වේ. මෙම උව්‍යයන්, කිලෝග්‍රෑමයක් රු.175/- කට මිලදීගෙන ඇති අතර, වර්තමාන වෙළෙඳපොළ මිල කිලෝග්‍රෑම් 1 ක් රු.200/- ක් වේ.
- **පුහුණු ශ්‍රමය:** මෙම ව්‍යාපෘතිය සඳහා පුහුණු ශ්‍රම පැය 160 ක් අවශ්‍ය වන අතර, පුහුණු ශ්‍රමය සඳහා පැයකට රු.350/- ක් ගෙවනු ලැබේ. පුහුණු ශ්‍රමය, සාමාන්‍ය වැඩ කරන පැය ගණනේ තුළ දැනට වෙනත් ව්‍යාපෘතියක මුළුමනින්ම නියැලී සිටී. වර්තමානයේදී පුහුණු ශ්‍රමිකයන්ගේ හිඟය හේතුකොටගෙන, අතිරේක පුහුණු ශ්‍රමිකයින් බඳවා ගැනීමට නොහැක. මෙම ව්‍යාපෘතිය සඳහා පුහුණු ශ්‍රමිකයින් සාමාන්‍ය වැඩකරන පැයවලින් පසුව යොදවා ගත යුතුය. සාමාන්‍ය වැඩ කරන පැයවලින් පසුව ශ්‍රම පැයක් සඳහා රු.500/- ක මුදලක් ගෙවීමට සිදුවේ.
- **නුපුහුණු ශ්‍රමය:** ව්‍යාපෘතිය සඳහා පැයකට රු.250/- බැගින් පැය 400 ක නුපුහුණු ශ්‍රමය අවශ්‍ය වේ. මෙම ව්‍යාපෘතිය සඳහා ප්‍රමාණවත් පරිදි නුපුහුණු ශ්‍රමය ඇත.

මුළු ලංසුවේ මිල රු.400,000/- ක් නොඉක්මවිය යුතු බවට අලෙවිකරණ කණ්ඩායම විශ්වාස කරනු ලැබේ.

ඔබ විසින් කළ යුතු දෑ:

සීමාසහිත X සමාගම, රු.400,000/- කට මෙම ව්‍යාපෘතිය සඳහා ලංසු තැබිය යුතුද යන්න **තක්සේරු කරන්න.**

(ඔබගේ උත්තරය ගණනය කිරීම් මගින් සනාථ කරන්න. එක් එක් පිරිවැය අදාළද, අදාළ නොවේද යන්න සඳහන් කරන්න.)

(ලකුණු 05)

A කොටසෙහි අවසානය

B කොටස

(මුළු ලකුණු 30)

05 වන ප්‍රශ්නය

සීමාසහිත Q පොදු සමාගම, කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගමක් වන අතර, පහත සඳහන් තොරතුරු **සීමාසහිත Q පොදු සමාගමේ** මූල්‍ය ප්‍රකාශවලින් උපුටා ගන්නා ලදී:

- (1) **සීමාසහිත Q පොදු සමාගම,** ජනිත ගිම් සාමාන්‍ය කොටස් මිලියන 120 ක්, එක් කොටසක් රු.12/- බැගින් නිකුත්කොට ඇති අතර, වර්තමානයේදී කොටසක් රු.16/- බැගින් අලෙවි වේ. සමාගම, කොටසකට රු.2.90 බැගින් වූ ලාභාංශයක් ගෙවනු ලබයි.
- (2) මූලික නිකුතුවේදී කොටසක් රු.50/- බැගින් නිකුත්කර ඇති, ලැයිස්තුගත නිදහස් කළ නොහැකි වරණීය කොටස් මිලියන 20 ක් සමාගම සතුව ඇත. මෙම කොටස්, වර්තමානයේදී කොටසක් රු.60/- බැගින් අලෙවි වේ. කොටසක වාර්ෂික ලාභාංශය රු.7.50 ක් වේ.
- (3) සමාගම, වාර්ෂිකව 11% ක කුපන් අනුපාතිකයක් (coupon rate) සහිතව එකක් රු.100/- බැගින් වන ලැයිස්තුගත නිදහස් කළ හැකි ණයකර මිලියන 18 ක්ද නිකුත් කර ඇත. වර්ෂ 4 කින් මෙම ණයකර නිදහස් කෙරේ. ණයකරයක වර්තමාන වෙළෙඳපොළ මිල රු.92/-.
- (4) සමාගම, වාර්ෂිකව 30% ක අනුපාතිකයකට ආදායම් බදු ගෙවීමට යටත් වේ.

මෙම විසින් කළ යුතු දෑ:

පහත සඳහන් දෑ ගණනය කරන්න:

- (a) සාමාන්‍ය ජන්ද හිමි කොටස් පිරිවැය (Cost of Ordinary Voting Shares). (ලකුණු 02)
 - (b) නිදහස් කළ නොහැකි වරණීය කොටස් පිරිවැය (Cost of Irredeemable Preference Shares). (ලකුණු 02)
 - (c) නිදහස් කළ හැකි ණයකර පිරිවැය (Cost of Redeemable Debentures). (ලකුණු 03)
 - (d) වෙළෙඳපොළ අගය භාවිතයෙන්, බර තැබූ සාමාන්‍ය ප්‍රාග්ධන පිරිවැය [Weighted Average Cost of Capital (WACC)]. (ලකුණු 03)
- (මුළු ලකුණු 10)

06 වන ප්‍රශ්නය

සීමාසහිත Vibrant සමාගම, තිත්ත නිෂ්පාදනය කර අලෙවි කරනු ලබයි. බෙදාහරින්නන් මගින් විකුණුම් සිදුකෙරේ. සමාගමේ මෙහෙයුම් සම්බන්ධයෙන් පහත සඳහන් තොරතුරු ලබාදී ඇත:

- (1) බෙදාහරින්නන්ට, නිෂ්පාදිත සඳහා දින 90 ක ණය කාලයක් ලබා දේ.
- (2) 2026 අප්‍රේල් සිට 2026 ඔක්තෝම්බර් දක්වා අයවැයගත මාසික විකුණුම් පහත සඳහන් පරිදි වේ:

	අප්‍රේල්	මැයි	ජූනි	ජූලි	අගෝස්තු	සැප්තැම්බර්	ඔක්තෝම්බර්
විකුණුම් (රු.)	45,000,000	40,000,000	40,000,000	50,000,000	50,000,000	30,000,000	40,000,000

- (3) විකිණීම සිදුකරන මාසයට පෙර මාසයේදී නිෂ්පාදන කටයුතු අවසන් කෙරේ.
- (4) ද්‍රව්‍ය පිරිවැය, විකුණුම් වටිනාකමින් 50% ක් වන අතර, විකුණුම් වටිනාකමින් 15% ක් ශ්‍රම පිරිවැය සහ 8% ක් විවල්‍ය නිෂ්පාදන පොදුකාර්ය වේ.
- (5) ද්‍රව්‍ය මාස දෙකකට පෙර ඇණවුම් කරනු ලබන අතර, භාරදීමට මාසයක් ගතවේ. ද්‍රව්‍ය ලද දින සිට දින 30 ක ණය කාලයකින් ගෙවීම් පියවනු ලබයි.
- (6) ශ්‍රම පිරිවැය, දරණ ලද මාසය අවසානයේදී ගෙවනු ලැබේ.
- (7) විවල්‍ය නිෂ්පාදන පොදුකාර්ය දින 60 ක ණය කාලසීමාවක් සහිතව ගෙවනු ලැබේ.
- (8) අයවැයගත මාසික ස්ථාවර වියදම් රු.5,000,000/- කි. ස්ථාවර වියදම්, දින 30 ක ණය කාලයක් සහිතව ගෙවනු ලැබේ.
- (9) 2026 ජූලි 01 දිනට, ආරම්භක බැංකු අයිරාව රු.6,000,000/- ක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
- (10) අතිරික්තව පවතින ඕනෑම මුදලක්, වාර්ෂිකව 4% ක පොලියක් උපයන ඉතිරිකිරීමේ ගිණුමක තබා ගනු ලබන අතර, අයිරා පොලිය වාර්ෂිකව 20% කි. සෑම මසකම ආරම්භයේ ඇති ආරම්භක ශේෂය මත පදනම්ව, පොලිය ගණනය කරනු ලබයි.

මෙම විසින් කළ යුතු දෑ:

2026 ජූලි, අගෝස්තු සහ සැප්තැම්බර් මාස සඳහා මුදල් අයවැය පිළියෙල කරන්න.

(ලකුණු 10)

07 වන ප්‍රශ්නය

සීමාසහිත Variety සමාගම, විවිධ වර්ගයේ නිෂ්පාදිත නිපදවා අලෙවි කරනු ලබයි. පහත සඳහන් තොරතුරු, නිෂ්පාදිත වර්ග පෙළක ප්‍රමිත පිරිවැය පත්‍රිකාවලින් උසුටා ගන්නා ලදී:

	රු. (ඒකකයකට)		
	කුඩා	මධ්‍යම	විශාල
චිකුණුම් මිල	750	1,150	1,650
සෘජු ද්‍රව්‍ය - X1 (කිලෝග්‍රෑමයක් රු.1,500/- බැගින්)	375	600	900
සෘජු ද්‍රව්‍ය - X2 (කිලෝග්‍රෑමයක් රු.600/- බැගින්)	60	120	180
සෘජු ශ්‍රමය (පැයකට රු.400/- බැගින්)	80	120	140
විචල්‍ය නිෂ්පාදන පොදුකාර්ය	20	30	40
මාසයක් සඳහා අයවැයගත චිකුණුම් (ඒකකවලින්)	9,000	5,000	3,000

අගෝස්තු මාසය තුළදී, ප්‍රසම්පාදන දෙපාර්තමේන්තුව විසින් සෘජු ද්‍රව්‍ය සැපයුමේ හිඟතාවයක් අපේක්ෂා කරන අතර, X1 ද්‍රව්‍ය, කිලෝග්‍රෑම් 7,000 ක් සහ X2 ද්‍රව්‍ය, කිලෝග්‍රෑම් 2,500 ක් පමණ ලබාගත හැකි බවට පුරෝකථනය කර ඇත.

ඔබ විසින් කළ යුතු දෑ:

- උපකාරක ගණනය කිරීම් සහිතව, සීමාකාරී සාධකය / සාධක හඳුනා දක්වන්න. (ලකුණු 04)
 - හඳුනාගත් සීමාකාරී සාධකය / සාධක මත පදනම්ව, ප්‍රශස්ත නිෂ්පාදන මිශ්‍රය ගණනය කරන්න. (ලකුණු 06)
- (මුළු ලකුණු 10)

B කොටසෙහි අවසානය

C කොටස

(මුළු ලකුණු 50)

08 වන ප්‍රශ්නය

සීමාසහිත Junior සමාගම, අඛණ්ඩ පෙරසැරි ක්‍රියාවලි කිහිපයක් හරහා නිෂ්පාදිත නිපදවයි. 2026 ජුනි මාසයේදී පෙරසැරි I ට කළ යෙදූවුම් පහත සඳහන් පරිදි වේ:

	රු.
අමු ද්‍රව්‍ය (කිලෝග්‍රෑම් 120,000)	7,200,000
සෘජු ශ්‍රමය	3,600,000
විචල්‍ය නිෂ්පාදන පොදුකාර්ය	2,160,000

2026 ජුනි මස ආරම්භයේදී, කිලෝග්‍රෑම් 16,000 ක ආරම්භක නොනිම් නොගයක් පැවති අතර, සම්පූර්ණ කිරීමේ මට්ටම පහත සඳහන් පරිදි වේ:

	සම්පූර්ණ කිරීම %	වටිනාකම (රු.)
අමු ද්‍රව්‍ය	100%	944,800
සෘජු ක්‍රමය	70%	373,200
විවලය නිෂ්පාදන පොදුකාර්ය	40%	242,400

2026 ජුනි මාසය අවසානයේදී, පැවති අවසාන නොනිම් නොගය කිලෝග්‍රෑම් 28,000 ක් වූ අතර, එහි සම්පූර්ණ කිරීමේ මට්ටම පහත සඳහන් පරිදි විය:

අමු ද්‍රව්‍ය	100%
සෘජු ක්‍රමය	70%
විවලය නිෂ්පාදන පොදුකාර්ය	30%

මාසය අවසානයේදී, කිලෝග්‍රෑම් 85,000 ක් පෙරසැරි II ගිණුමට මාරු කරන ලදී.

සාමාන්‍ය අපනය, යෙදවුම් ද්‍රව්‍යවලින් 6% ක් වන අතර, සාමාන්‍ය අපනය ඒකකවල සුන්බුන් වටිනාකම කිලෝග්‍රෑමයකට රු.40/- ක් වේ.

මෙම විසින් කළ යුතු දෑ:

- (a) බර තැබූ සාමාන්‍ය ක්‍රමය භාවිතයෙන්, සමානුපාතික ඒකක සහ පිරිවැය දැක්වෙන ප්‍රකාශනය පිළියෙල කරන්න. (ලකුණු 07)
- (b) I වන පෙරසැරි ගිණුම පිළියෙල කරන්න. (ලකුණු 08)
- (මුළු ලකුණු 15)

09 වන ප්‍රශ්නය

සීමාසහිත Ito සමාගම, T නිෂ්පාදනය නිෂ්පාදනය කිරීමට නව ව්‍යාපෘතියක ආයෝජනය කිරීම පිළිබඳව දැනට ඇගයීම් කරමින් සිටී. ව්‍යාපෘතියේ මුළු පිරිවැය රු. මිලියන 750 ක් වනු ඇතැයි අපේක්ෂා කරන අතර, එයින් රු. මිලියන 50 ක මුදලක් මූලික වැඩ සඳහා දැනටමත් දරා ඇත.

මුළු ආයෝජනයෙන් යන්ත්‍ර සඳහා වන පිරිවැය රු. මිලියන 600 ක් වන අතර, ඒවායේ ප්‍රයෝජනවත් ආයු කාලය වසර 5 කි. බඳු අරමුණු සඳහා වන ප්‍රාග්ධන දීමනාව, වසරකට 20% ක් වන අතර, ගිණුම්කරණ අරමුණු සඳහා පිරිවැය මත සරල මාර්ග ක්‍රමයට ක්ෂය වීම ගණනය කරනු ලබයි.

මුළු ආයෝජනයේ ඉතිරි මුදල, කාරක ප්‍රාග්ධන ආයෝජනය වන අතර, එය 5 වන වසර අවසානයේදී නැවත අයකරගත හැකි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ව්‍යාපෘතිය සම්බන්ධයෙන් පහත සඳහන් තොරතුරු සපයා ඇත:

- (1) මිලන වසර 5 සඳහා විකුණුම් සහ නිෂ්පාදනය පහත පරිදි වේ:

වර්ෂය	විකුණුම් / නිෂ්පාදනය (ඒකක)
1	250,000
2	400,000
3	500,000
4	600,000
5	400,000

(2) පළමු නිෂ්පාදන වර්ෂය තුළදී, ප්‍රමිත පිරිවැය පහත පරිදි වනු ඇතැයි අපේක්ෂා කෙරේ:

	රු. (ඒකකයකට)
විකුණුම් මිල	7,000
සෘජු ද්‍රව්‍ය පිරිවැය	3,000
සෘජු ශ්‍රම පිරිවැය	2,000
විවල්‍ය නිෂ්පාදන පොදුකාර්ය	1,000

(3) ක්ෂයවීම් හැරුණු විට, පළමු නිෂ්පාදන වර්ෂයේ සිට වාර්ෂික ස්ථාවර පොදුකාර්ය රු. මිලියන 60 ක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

(4) විකුණුම් මිල සහ ස්ථාවර පොදුකාර්ය ඇතුළු අනෙකුත් සියළුම පිරිවැය, 2 වන වර්ෂයේ සිට සෑම වර්ෂයකම උද්ධමන අනුපාතය වන 10% කට අනුකූලව වැඩිවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

(5) සමාගම, වාර්ෂිකව 30% අනුපාතිකයකින් ආදායම් බදු ගෙවන අතර, එය එම වර්ෂය තුළදීම ගෙවිය යුතු වේ.

(6) සමාගමේ ප්‍රාග්ධන පිරිවැය 15% ක් වේ.

ඔබ විසින් කළ යුතු දෑ:

(a) ව්‍යාපෘතියේ ශුද්ධ වර්තමාන අගය [Net Present Values (NPV)] ගණනය කරන්න. (ලකුණු 13)

(b) සමාගම මෙම ව්‍යාපෘතිය සමඟ ඉදිරියට යා යුතුද යන්න තීරණය කරන්න. (ලකුණු 02)
(මුළු ලකුණු 15)

10 වන ප්‍රශ්නය

(A) සීමාසහිත Xoyo සමාගම, Zee නිෂ්පාදනය නිෂ්පාදනය කර අලෙවි කරයි. පහත සඳහන් තොරතුරු ප්‍රමිත පිරිවැය පත්‍රිකාවෙන් උපුටා ගන්නා ලදී:

	රු. (ඒකකයකට)
සෘජු ද්‍රව්‍ය:	
A ද්‍රව්‍ය (ලීටරයක් රු.1,200/- බැගින් ලීටර් 1)	1,200
B ද්‍රව්‍ය (ලීටරයක් රු.300/- බැගින් ලීටර් 0.5)	150
සෘජු ශ්‍රමය (පැයකට රු.800/- බැගින් මිනිත්තු 45)	600
විවල්‍ය පොදුකාර්ය (පැයකට රු.300/- බැගින්)	225
මුළු විවල්‍ය පිරිවැය	2,175
විකුණුම් මිල	2,600
දායකය	425

2026 පළමු මාස 6 සඳහා වන අයවැයගත නිෂ්පාදනය / විකුණුම්, ඒකක 180,000 ක් වන අතර, මාසයක් සඳහා වන අයවැයගත ස්ථාවර පොදුකාර්ය රු.6,200,000/- ක් වේ.

2026 පළමු මාස 6 සඳහා වන සත්‍ය කාර්යසාධනය පහත සඳහන් පරිදි වේ:

	රු.
විකුණුම් (ඒකක 196,000)	470,400,000
සෘජු ද්‍රව්‍ය:	
A ද්‍රව්‍ය (ලීටර් 210,000)	239,400,000
B ද්‍රව්‍ය (ලීටර් 91,350)	29,688,750
සෘජු ශ්‍රම පිරිවැය (පැය 152,000)	112,480,000
විචල්‍ය පොදුකාර්ය	42,560,000
ස්ථාවර පොදුකාර්ය	40,500,000

කළමනාකරණය විසින් 2026 පළමු මාස 6 සඳහා, පහත විචල්‍යයන් ගණනය කර ඇත:

විකුණුම් ආන්තික පරිමා විචල්‍යය	6,800,000	වාසි
සෘජු ශ්‍රම අනුපාත විචල්‍යය	9,120,000	වාසි
සෘජු ශ්‍රම කාර්යක්ෂමතා විචල්‍යය	4,000,000	අවාසි
විචල්‍ය පොදුකාර්ය කාර්යක්ෂමතා විචල්‍යය	1,500,000	අවාසි
විචල්‍ය පොදුකාර්ය වියදම් විචල්‍යය	3,040,000	වාසි

මෙම විසින් කළ යුතු දෑ:

(a) පහත සඳහන් විචල්‍යයන් ගණනය කරන්න:

- (i) විකුණුම් මිල විචල්‍යය (Sales Price Variance). (ලකුණු 02)
- (ii) සෘජු ද්‍රව්‍ය මිල විචල්‍යය (Direct Material Price Variance). (ලකුණු 02)
- (iii) සෘජු ද්‍රව්‍ය මිශ්‍රණ විචල්‍යය (Direct Material Mix Variance). (ලකුණු 03)
- (iv) සෘජු ද්‍රව්‍ය ඵලදා විචල්‍යය (Direct Material Yield Variance). (ලකුණු 03)

(b) අයවැයගත දායකය, සත්‍ය දායකය සමඟ සැසඳීම සඳහා මෙහෙයුම් ප්‍රකාශනයක් පිළියෙල කරන්න.

(ලකුණු 04)

(B) ගෝලීයකරණය, පරිසරය, අභියෝග, නව තාක්ෂණයන් වැනි දෑ සමඟ මෑත කාලීන වසර කිහිපය තුළ කළමනාකරණ ගිණුම්කරණයේ කාර්යභාරය සැලකිය යුතු ලෙස පුළුල් වී ඇත.

(a) කළමනාකරණ ගිණුම්කරණයේදී, තාක්ෂණය හාවිත කිරීමෙන් ඇති වාසි තුනක්(03) හඳුනා දක්වන්න.

(ලකුණු 03)

(b) නොගත කළමනාකරණය සඳහා ඇති පැකේජ තුනක්(03) ලැයිස්තුගත කරන්න.

(ලකුණු 03)

(මුළු ලකුණු 20)

කළ යුතු ක්‍රියා පටිත්ත ලැයිස්තුව			
මට්ටම	ක්‍රියා ලැයිස්තුව	නිර්වචනය	සිසුන් සඳහා විස්තරාත්මක උපදෙස්
මකක තබා ගැනීම කරුණුපද, මූලික සංකල්ප හෝ පිළිතුරු, ඒවායේ තේරුම නිසි ලෙස තේරුම් තෝරාගත යුතුවන් කිරීම වේ	හඳුනා දැක්වීම	කෙතෙකුගේ හෝ යමක් හඳුනා දැක්වීම.	මාතෘකාවේ ප්‍රධාන කොටස් සොයා නම් කරන්න.
	නිර්වචනය කරන්න	වචනයක් හෝ සංකල්පයක් තේරුම් ගැනීම.	පදයක හෝ සංකල්පයක පැහැදිලි අර්ථයක් ලබා දීම.
	හඳුනා ගන්න	පෙර දැක නොමැති දෙයක් පිළිබඳ දැනුවත්භාවය.	පෙර ඉගෙනීම්වලින් යමක් සොයා දැන ගැනීම.
	සැදුනත් කරන්න	පැහැදිලි සහ සංකීර්ණ ලෙස තොරතුරු ප්‍රකාශ කිරීම.	ප්‍රධාන කරුණු හෝ සංකල්ප සරල ආකාරයෙන් ප්‍රකාශ කිරීම.
	ලැයිස්තුගත කරන්න	නම්, සංඛ්‍යා හෝ අයිතම මාලාවක්.	ප්‍රධාන කරුණු සංවිධානාත්මකව ලිවීම.
	සටහන් කරන්න	පද්ධතියකට (ගිණුම්කරණය නොවේ) තොරතුරු ඇතුළත් කිරීම.	අදාළ විස්තර පැහැදිලිව හා නිවැරදිව ඇතුළත් කිරීම.
අවබෝධය තොරතුරුවල අර්ථය අවබෝධ කර ගැනීම සහ ඒවා අර්ථකථනය කිරීමට හෝ පැහැදිලි කිරීමට භාවිතය.	ගොඩ නගන්න	මූලිකාංග ඒකාබද්ධ කිරීමෙන් යමක් ගොඩ නැගීම.	විවිධ කොටස් මගින් සමස්ථයක් ලෙස අර්ථවත් බවට පත් කිරීම.
	වෙනස් කොට දැක්වීම	දේවල් දෙකක් හෝ වැඩි ගණනක් අතර වෙනස්කම් හඳුනා ගැනීම.	සංකල්ප හෝ අයිතම අතර වෙනස්කම් අවධාරණය කිරීම.
	විමසන්න	මාතෘකාවක් පිළිබඳව විවිධ අදහස් සහ මත සලකා බැලීම.	විවිධ දෘෂ්ටිකෝණ ගවේශණය කර අවබෝධයක් ලබා දීම.
	පැහැදිලි කරන්න	යමක් පිළිබඳව වඩාත් විස්තරාත්මකව පැහැදිලි කිරීම.	තාර්කික සහ සවිස්තරාත්මක මත විස්තරයක් සැපයීම.
	ගොනුගැන්වීම දැක්වීම	කරුණක් පැහැදිලි කිරීම සඳහා උදාහරණ, ප්‍රස්ථාර හෝ දෘශ්‍ය භාවිතය.	සුදුසු උදාහරණ හෝ දෘශ්‍ය මාධ්‍ය සමග පැහැදිලි කිරීම් සඳහා සහය වීම.
	අර්ථකථනය කරන්න	තොරතුරු හෝ ක්‍රියාවන්හි අර්ථය පැහැදිලි කිරීම.	යමකින් අදහස් වන්නේ කුමක්දැයි ඔබේ වචනවලින් පැහැදිලි කිරීම.
	විස්තර කරන්න	යමකිනි දෙයක් පිළිබඳව සවිස්තරාත්මක විස්තරයක්.	අදාළ විස්තර ව්‍යුහගත ආකාරයට සැපයීම.
භාවිතය අර්ථය සහ සංකීර්ණ තත්වයන් යටතේ උගත් දැනුම භාවිතා කිරීම වන අතර මේ සඳහා දැනුම සහ කුසලතා ප්‍රායෝගිකව භාවිතා කිරීම අවශ්‍ය වේ.	සාමාන්‍ය කරන්න.	යමකිනි තත්වයන් තුළ දැනුම කුසලතා හෝ රීතින් භාවිතා කිරීම.	ප්‍රතිඵල ලබාදීම සඳහා අදාළ දැනුම හෝ ශිල්පීය ක්‍රම භාවිතා කිරීම.
	ගණනය කරන්න.	ගණිතමය හෝ තාර්කික ක්‍රම මගින් අගය තීරණය කිරීම.	විසඳුමක් ලබා ගැනීම සඳහා සංඛ්‍යාත්මක හෝ තාර්කික ක්‍රියාවලීන් පැහැදිලි කිරීම.
	නිර්ණය කරන්න	පර්යේෂණ හෝ ගණනය කිරීම් හරහා යමක් ස්ථාපිත කිරීම.	ගණනය කිරීමෙන් හෝ පර්යේෂණයකින් පසු යමක් සොයාගැනීම හෝ නිගමනය කිරීම.
	ප්‍රදර්ශනය කරන්න.	ක්‍රියාවලිය හෝ ක්‍රමය ප්‍රදර්ශනය කිරීම.	ව්‍යුහගත පියවර හරහා පැහැදිලි උදාහරණයක් පෙන්වීම.
	පිළියෙල කරන්න.	භාවිතය සඳහා ද්‍රව්‍ය හෝ තොරතුරු සංවිධානය කිරීම.	කාර්යයක යෙදීමට පෙර අවශ්‍ය විස්තර සකස් කිරීම.
	භාවිත කරන්න	සංකල්පයන් මෙවලමක් හෝ ක්‍රමයක් අරමුණක් සඳහා භාවිතා කිරීම.	අදාළ දැනුම හෝ සම්පත් යෝග්‍ය පරිදි භාවිතා කිරීම.
	ඉදිරිපත් කරන්න.	සඵලදායී ලෙස තොරතුරු බෙදා ගැනීම.	මූලික දැනුම සහ අවබෝධයන් පැහැදිලිව සහ වෘත්තීමය වශයෙන් ඉදිරිපත් කිරීම.
විශ්ලේෂණය ව්‍යුහය සහ සම්බන්ධතා අවබෝධ කරගැනීම සඳහා තොරතුරු කුඩා සංඛ්‍යාවකට වෙන් කිරීම	විශ්ලේෂණය කරන්න	සංරචක අවබෝධ කරගැනීම සඳහා විස්තරාත්මකව පරීක්ෂා කිරීම.	වඩා හොඳ අවබෝධයක් සඳහා තොරතුරු ප්‍රධාන කොටස්වලට බෙදීම.
	සැසඳන්න	සමානකම් සහ /හෝ වෙනස්කම් පරීක්ෂා කිරීම.	ප්‍රධාන පොදු ලක්ෂණ සහ වෙනස්කම් පෙන්වා දීම.
	වෙනස් කොට දැක්වීම	යමක් තවෙකින් වෙනස් කොට හඳුනා ගැනීම.	යමක් එකිනෙකට වෙනස් වන්නේ කුමකින්ද යන්න හඳුනා ගැනීම.
	පරීක්ෂා කරන්න	යමක ස්වභාවය තීරණය කිරීම සඳහා එය පරීක්ෂා කිරීම.	යමක් හොඳින් තේරුම් ගැනීම සඳහා එය හොඳින් නිරීක්ෂණය කිරීම.
	සැකිල්ලක් හෝ දැක්වීම	සුවිශේෂී ලක්ෂණ සාරාංශ කොට දැක්වීම.	ප්‍රධාන අංශ පිළිබඳව සංවිධානාත්මක දළ විශ්ලේෂණයක් ලබා දීම.
	ක්‍රියා කරන්න	අත්හදා බැලීමක්, සම්මතයක් හෝ අධ්‍යයනයක් සඳහා මූලිකාංග සංවිධානය කිරීම.	කාර්යයන් ක්‍රමානුකූලව සිදු කිරීම සඳහා ව්‍යුහාත්මක පියවර අනුගමනය කිරීම.
	වාර්තා කරන්න	සොයාගත් දෑ ව්‍යුහාත්මකව ඉදිරිපත් කිරීම.	විශ්ලේෂණය කළ තොරතුරු පැහැදිලි හා තාර්කික ආකෘතියකින් ඉදිරිපත් කිරීම.
අගය කරන්න නිර්ණායක හෝ ප්‍රමිතීන් මත පදනම්ව අදහස් හෝ ද්‍රව්‍යයන් වල වටිනාකම හෝ ගුණාත්මක භාවය පිළිබඳව විනිශ්චයන් යිදු කිරීම.	උපදෙස් දෙන්න	යෝජනා හෝ නිර්දේශ ඉදිරිපත් කිරීම	විශ්ලේෂණ මත පදනම්ව දැනුවත් මග පෙන්වීමක් ලබා දීම.
	අගය කරන්න	වටිනාකම් සඵලදායීභාවය හෝ බලපෑම පිළිබඳව විවේචනාත්මකව තක්සේරු කිරීම.	නිර්ණායක මත පදනම්ව යම් දෙයක ගුණාත්මකභාවය හෝ අදාළත්වය නිශ්චය කිරීම.
	සැකස්ස කරන්න	ව්‍යුහගත ප්‍රවේශයන් හෝ සැලැස්මක් සංවර්ධනය කිරීම.	හොඳින් අර්ථ දක්වන ලද ක්‍රමෝපායන් හෝ උපාය මාර්ගයන් සකස් කිරීම.
	නිර්දේශ කරන්න	සුදුසු ක්‍රියාමාර්ග පිළිබඳ යෝජනා කිරීම.	තාර්කික කරුණු මගින් සහායවන ප්‍රවේශයන් යෝජනා කිරීම.
නිර්මාණය කිරීම සුසංයෝගී හෝ ක්‍රියාකාරී සමෂ්ටයක් සෑදීම සඳහා නව ආකාරවලින් මූලද්‍රව්‍ය ඒකාබද්ධ කිරීම නව අදහස්, නිෂ්පාදන හෝ අවබෝධ කර ගැනීමේ ක්‍රම ජනනය කිරීමේ භූමිකාව	නිර්මාණය කරන්න	අළුත් දෙයක් නිර්මාණය කිරීම.	අපූර්ව සහ අරමුණු සහගත යමක් සංවර්ධනය කිරීම.
	තක්සේරු කරන්න	ගුණාත්මක භාවය, හැකියාව හෝ ස්වභාවය තක්සේරු කිරීම හෝ ඇගයීම.	පවතින තොරතුරු මත පදනම්ව තර්කානුකූල විනිශ්චයන් ලබා දීම.
	සංවර්ධනය කරන්න	අදහසක්, නිශ්පාදනයක් හෝ සංකල්පයක් පුළුල් කිරීම හෝ වැඩිදියුණු කිරීම.	කාලයත් සමගින් අදහස ශක්තිමත් හා වැඩි දියුණු කිරීම.
	යෝජනා කරන්න	සලකා බැලීම සඳහා වන සැලැස්මක් හෝ සංකල්පයක් පිළිබඳ යෝජනා කිරීම.	අදහසක් හෝ ව්‍යුහගත නිර්දේශයක් ඉදිරිපත් කිරීම.
	සංයෝජනය කරන්න	විවිධ සංරචකයන්ගේ සංයෝජනය මගින් සංගත සමස්ථයක් නිර්මාණය කිරීම.	විවිධ අදහස් හෝ අවබෝධයන් අර්ථවත් වූ නිගමනයකට ඒකාබද්ධ කිරීම.
	සැලසුම් කරන්න	යමක් සඳහා ව්‍යුහගත සැලැස්මක් නිර්මාණය කිරීම.	නිශ්පාදනයක් හෝ ක්‍රියාවලියක් සඳහා සවිස්තරාත්මක ව්‍යුහයන් සකස් කිරීම.
ගොනු කරන්න	ගොනු කරන්න	විවිධ මූලාශ්‍රයන්ගෙන් තොරතුරු එක් රැස් කිරීම.	එකතු කරන ලද දත්ත පුළුල් ආකෘතියකට සංවිධාන කිරීම.